



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2395/32 - 2024 ජූලි මස 31 වැනි බදාදා - 2024.07.31

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වන හා 5 වන වගන්තිය යටතේ නියමය

- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම, මෙහි උපලේඛනයේ (I) වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන්, එම උපලේඛනයේ (II) තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි.

උපලේඛනය

I වන තීරය				II වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
සං. ව. ශීර්ෂය	සං. ව. සංකේතාංකය	විස්තරය		
1.	03.05	0305.54.10	හාල්මැස්සන්	කි. ග්‍රෑම්යකට රු. 100
2.		0305.52.00 0305.53.00 0305.54.90 0305.59.30 0305.59.90	කරවල	කි. ග්‍රෑම්යකට රු. 100
3.	09.10	0910.99.10	උළුහාල් ඇට	කි. ග්‍රෑම්යකට රු. 50



උපලේඛනය (සම්බන්ධිතයි)

I වන තීරය				II වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
සං. ව. ශීර්ෂය	සං. ව. සංකේතාංකය	විස්තරය		
4.	11.02	1102.90.20	කුරක්කන් (ඉලියුසින් කොරකානා විශේෂ) පිටි	කි. ග්‍රෑම්‍යකට රු. 150
5.	12.07	1207.50	අබ ඇට	කි. ග්‍රෑම්‍යකට රු. 62
6	25.01	2501.00	ජලීය ආකාරයේ හෝ එසේ නොවන ආකාරයෙන් වූ හෝ එකතු කරන ලද කැටි නොගැසීම් කාරකයෝ නිදහසේ පාවීම සඳහා වන ද්‍රව්‍යයන් අඩංගුවන්නා වූ, ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු (මේස ලුණු සහ ස්වභාවික තත්ත්වය වෙනස් කළ ලුණු ඇතුළුව); මුහුදු ජලය	කි. ග්‍රෑම්‍යකට රු. 40

2. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පහත සඳහන් භාණ්ඩයට අදාළව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවීම අත්හැරිය යුතු වටිනාකම සම්බන්ධයෙන් මෙසේ නියමයක් පනවමි.

ඉහත උපලේඛනයේ දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2501.00 යටතේ වර්ගීකරණය වන ලුණු (Sodium Chloride B.P) ආනයනය කිරීමේ දී අදාළ වන කිලෝ ග්‍රෑම්‍යකට රු. 40 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන්, කිලෝ ග්‍රෑම්‍යකට රු. 10 ක් අයකර ගෙන ඉතිරි වටිනාකම, සෞඛ්‍ය විෂය භාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි වාණිජ පරමාර්ථයෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කරන ඕනෑම ඖෂධ නිෂ්පාදන ආයතනයක් සඳහා අත්හරිනු ලැබිය යුතුය.

3. මෙම නියමය, 2024 ජූලි මස 31 වැනි දින සිට 2024 දෙසැම්බර් මස 31 දක්වා වූ කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වන උප වගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගුව පැවතිය යුතුය.

රනිල් වික්‍රමසිංහ,  
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය.

2024 ජූලි මස 31 වැනි දින,  
කොළඹ 01,  
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

EOG 08-0014